



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development

සමාජ සම්බලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் நலன்புரி மற்றும் கண்டி மரபுரிமைகள் அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT, WELFARE AND KANDYAN HERITAGE



2013 අංක 01 දරණ සමෘද්ධි පනතෙහි 33 (9) වගන්තිය

ප්‍රකාර සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරන මණ්ඩල

අනුමැතිය යටතේ නිකුත් කරනු ලබන විධානය:- 2018 අංක 07

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති සතු අරමුදල් රාජ්‍ය බැංකුවල ආයෝජනය කිරීම හා ඒ සම්බන්ධ විධානයන්

01. හැඳින්වීම :-

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති සතු අරමුදල් රාජ්‍ය බැංකු වල ආයෝජනය කිරීම සම්බන්ධ මෙහෙයුම් උපදෙස් පත්‍රිකා අංක 02 හා ඊට එකතුවත් මගින් දැනටමත් උපදෙස් ලබා දී ඇත. එම උපදෙස්හි, සිදු කළ යුතු අත්‍යාවශ්‍ය සංශෝධනයක් වන අනුමත බැංකු වල අයෝජනය කළ හැකි මුදල් හි උපරිම ප්‍රතිශතය සම්බන්ධව බැංකු කළමනාකරණ මණ්ඩල තීරණ අංක 2018/39/06 මගින් ලබා දුන් විධානයන් නිකුත් කිරීම මෙමගින් සිදු කෙරේ.

02. ආයෝජනය කළ යුතු රාජ්‍ය බැංකු හා උපරිම ආයෝජන කළඹෙහි ප්‍රතිශතයන්,

රාජ්‍ය බැංකුව	උපරිම ආයෝජන ප්‍රතිශතය (මුළු ආයෝජන මුදලට සාපේක්ෂව)
ලංකා බැංකුව (BOC)	25%
මහජන බැංකුව (PB)	25%
ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB)	25%
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB)	15%
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC)	10%

වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. /1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

දිව්‍යානන්ද ජනරාල්
ප්‍රධාන නිලධාරී
Director General
011-2871672/2872202
011-2889002
dg@samurdhi.gov.lk

දිව්‍යානන්ද (මානව සම්පත්)
ප්‍රධාන නිලධාරී
Director (Human Resource)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk

ප්‍රධාන ගණකාධිකාරී
ප්‍රධාන නිලධාරී
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

දිව්‍යානන්ද (ක්ෂුද්‍ර මූල්‍ය)
ප්‍රධාන නිලධාරී (ක්ෂුද්‍ර මුදල්)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line: 0112-885582

කාර්යාලය
අලුත්වෙල
Office
0112872202
Hot Line: 011- 2887722
Desktop -SHASHIKA A

03. ආයෝජන මුදල් ප්‍රතිශතය ගණනය කර බැලීම.

නව ආයෝජනයන්/ කල්පිරුණු ආයෝජනයන් නැවත ආයෝජනය සිදු කරන සෑම අවස්ථාවකම, එදිනට අනුමත එක් එක් බැංකුවෙහි ආයෝජන ගත මුදල, මුළු ආයෝජනයට සාපේක්ෂව ගණනය කර බැලිය යුතුය.

04. කල් නොපිරුණු ආයෝජන ගත මුදල් සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ග.


දැනටමත් අනුමත බැංකුවල ආයෝජන ගත මුදල, නව ප්‍රතිශතයන්ට වඩා වැඩිවන විට, කල්පිරෙන ආයෝජන මුදල් එම බැංකුවෙන් ලබාගෙන, අනුමත ප්‍රතිශතයන් නොඉක්මවන බැංකුවල පමණක් ආයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

05. පොළී අනුපාත පිළිබඳ මිළ ගණන් කැඳවීමේදී , බැංකු සංගම් මෙහෙයුම් උපදෙස් පත්‍රිකා අංක 02ට දොලොස්වන එකතුවෙහි ඡේද අංක 02.2හි උපදෙස් එපරිද්දෙන් අනුගමනය කර , මෙහි සඳහන් අංක 02 විධානයට අනුකූල වන සේ ප්‍රසම්පාදන තීරණයක් ගැනීමට කටයුතු කළ යුතුය.

06. සමෘද්ධි ප්‍රජාමූල බැංකු / බැංකු සමිති වල ජංගම ගිණුම් වල හැකිතාක් දුරට අවම මුදල් ශේෂයක් පවත්වාගෙන යායුතු බවද, ණය නිකුත්කිරීම්/තැන්පතු නිදහස් කිරීම් සඳහා ජංගම ගිණුම්හි තාවකාලිකව මුදල් රඳවා ගැනීමේදී, එම අරමුදල් වලින් අමතර ප්‍රතිලාභයක් ලබා ගැනීමට නම්, කෙටි කාලීන අයෝජන මාර්ගයක් වන සත් දින නිවේදන අයෝජනවල යෙදවීමට ඇති හැකියාව කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතුය. එසේම තවද සමෘද්ධි බැංකු සමිති විසින් ආයෝජනය සඳහා ලබාගත් අරමුදල් සඳහා අයෝජන තීරණ ගැනීමට ප්‍රමාද වන අවස්ථාවකදී, කෙටි කාලීන ආයෝජනය මාර්ගයක් වන සත් දින නිවේදන වල අයෝජනය කිරීමට අවධානය යොමු කළ යුතුය. (ඉතාම කෙටි කාලයක් සඳහා) මෙවැනි උපදෙස් ලබා දෙනු ලබන්නේ, බැංකු / බැංකු සමිති මූල්‍ය ප්‍රකාශනයන්හි ජංගම ගිණුම් වල ඉතා විශාල මුදලක් රැස් වී තිබෙන බවට පෙනී යන බැවින් මේ සම්බන්ධව බැංකු කළමණාකරණ මණ්ඩලය විසින් දැඩි අවධානය යොමු කරන ලෙස දුන් උපදෙස් අනුව වේ.

07. සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමණාකරුවන් විසින්, සෑම මසකම පවත්වන විධායක කමිටු රැස්වීමේදී, ආයෝජන අරමුදල්, පොළී අනුපාත පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර අනුමත කර ගැනීම අනිවාර්යවේ. ඒ සම්බන්ධව වාර්තාගත කළ යුතුය.

08. අරමුදල් අයෝජනය සම්බන්ධ අනෙකුත් උපදෙස් සඳහා, දැනට නිකුත් කර ඇති මෙහෙයුම් උපදෙස් 02 හා ඊට එකතුව තවදුරටත් වලංගු වන බවද දන්වනු කැමැත්තෙමි.



ආචාර්ය සුනිල් ජයරත්න නවරත්න,

බැංකු කළමණාකරන මණ්ඩල සභාපති/අධ්‍යක්ෂ ජනරාල්,

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.